



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
48 වන අභ්‍යන්තර උපාධි ප්‍රදානෝත්සවයේ
ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම

2022 ඔක්තෝබර් මස 21, 22 සහ 23 යන තෙදින තුළ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ **48 වන අභ්‍යන්තර උපාධි ප්‍රදානෝත්සවයේ උපාධිලාභීන් 4000** ක පමණ පිරිසකගේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීමේ කාර්යය සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ.

1. මේ සඳහා තෝරා ගනු ලබන ඡායාරූප ශිල්පියාට/ ආයතනයට විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයන් හෝ ඒ හා සමාන උත්සවයන්හි ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර **05 ක පළපුරුද්දක්** තිබිය යුතුය.
2. මිල ගණන් ඉදිරිපත් කරන ඡායාරූප ශිල්පියාට/ ආයතනයට උපාධිලාභීන් අපහසුතාවයට පත් නොවන ආකාරයට විධිමත්ව ඡායාරූප ගැනීමට හැකි වන ලෙස, උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන දින තුනෙහි දී බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේ පිටත අවම වශයෙන් ඡායාරූප ගැනීමේ කුටි 10 ක් සැපයීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
3. මේ සඳහා උනන්දුවක් දක්වන යෝග්‍යතා පූර්ණ අයදුම්කරුවන්ට වැඩකරන දිනවල කාර්යාලීය වේලාවන් තුළදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු හා සේවා) වෙතින් වැඩිදුර විස්තර ලබා ගැනීම හා ටෙන්ඩර් පත්‍රිකා පරීක්ෂා කිරීම සිදුකළ හැකිය (දු.අ. 011-2802856).
4. විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරය වෙත **2022/09/02** දින සිට **2022/09/21** වන දින දක්වා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා කාලය තුළදී ආපසු නොගෙවනු ලබන රු.1,000/= ක මුදලක් ගෙවීමෙන් ටෙන්ඩර් පත්‍රිකා මිලදී ගත හැක.
5. මේ සම්බන්ධ පූර්ව දැනුවත් කිරීමේ රැස්වීමක් **2022/09/12** දින පෙ.ව. **10.30** ට විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ මාණ්ඩලික රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. **උනන්දුවක් දක්වන අයදුම්කරුවන් මේ සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ.**
6. සියලුම අයදුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ලංසුවක් සඳහා රු. 25,000.00 ක නැවත ගෙවනු ලබන ඇප තැන්පතු මුදලක් විශ්වවිද්‍යාලය වෙත ගෙවිය යුතුය.
7. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පත්‍රිකා පිටපත් දෙකකින් යුතුව අදාළ සාම්පල සමඟ **2022/09/22** වන දින පෙ.ව. **10.30** ට හෝ ඉන් පෙර ලැබෙන සේ ඉදිරිපත් කළයුතු අතර, ටෙන්ඩර් පත්‍රිකා "මුල් පිටපත" හා "අනුපිටපත" යනුවෙන් සඳහන් කර වෙන් වෙන්ව කවර දෙකක බහා එම කවර දෙක එක් ලිපි කවරයක බහා ලිපි කවර තුනෙහිම ඉහළ වම් කෙළවරෙහි අදාළ උපාධි ප්‍රදානෝත්සවයේ නම **"48 වන අභ්‍යන්තර උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප ගැනීම - 2022"** යනුවෙන් සඳහන් කර මුද්‍රා තබා සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු සහ සේවා), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු සහ සේවා) කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම කළ යුතුය.
8. අනුපිටපත මුල්පිටපතෙහි සහතික කරන ලද ඡායා පිටපතක් විය යුතුය.

9. **2022/09/22** දින පෙ.ව. 10.30 ට පරිපාලන ගොඩනැගිල්ලේ මාණ්ඩලික රැස්වීම් ශාලාවේදී ටෙන්ඩර් පත්‍ර විවෘත කරනු ලබන අතර අයදුම්කරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට මේ අවස්ථාවට සහභාගී විය හැකිය.
10. අසම්පූර්ණ හා ප්‍රමාද වී ලැබෙන ටෙන්ඩර් පත්‍රිකා ප්‍රතික්ෂේප කරනු ලබන අතර ටෙන්ඩර් පත්‍රිකා භාරගැනීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ බලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතුය. ප්‍රමාදයන් සම්බන්ධයෙන් තැපැල් කිරීම සනාථ කිරීමේ සාක්ෂි නොපිළිගනු ඇත.

ලේඛකාධිකාරී,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල
නුගේගොඩ.
2022/08/31